



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2282/26 - 2022 මැයි මස 31 වැනි අගභරුවාදා - 2022.05.31

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### රජයේ නිවේදන

2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ පනවනු ලබන නියමය

2005 අංක 6 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, මෙම නියමය මගින් ;

1. (අ) 2018 නොවැම්බර් මස 01 දිනැති අංක 2095/20 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙහි උපලේඛනයේ I වන හා II වන කීරුවල සංයෝජිත වර්ගීකරණ සංකේත හා විස්තරයෙහි සඳහන් කරනු ලැබ ඇති භාණ්ඩ ආනයනය මත එම උපලේඛනයේ III වන කීරුවේ ඊට අනුරූපීව නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණයට, සහ

(ආ) මෙම ඡේදයේ (අ) උපඡේදය යටතේ දක්වා ඇති භාණ්ඩ ආනයනය හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සහ/හෝ සැපයීම හෝ සේවා සැපයීම මත සියයට දොළහක (12%) අනුප්‍රමාණයට,

එකතු කළ අගය මත බද්ද අයකළ යුතු බව ප්‍රකාශයට පත් කරමි.

2. 2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ පනවන ලද 2019 නොවැම්බර් මස 29 දිනැති අංක 2151/52 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නියමය මෙයින් අවලංගු කරමි.
3. මෙම නියමය 2022 ජූනි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන බව ප්‍රකාශයට පත්කරමි.

රනිල් වික්‍රමසිංහ (පා.ම.),  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ  
ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2022 මැයි මස 31 වැනි දින,  
කොළඹ 01,  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

